



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,424—FRIDAY, AUGUST 28, 1896.

PART I.—General: Minutes, Proclamations, Appointments,  
and General Government Notifications.  
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
PART IV.—Marine and Mercantile.  
PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III. — Provincial Administration.

Land Sales:—	PAGE		PAGE
Western Province	...	Land Acquisition Notices	... 903
Central Province	...	Land Resumption Notices	...
Northern Province	...	Notices under "The Forest Ordinance"	...
Southern Province	... 894	Notices of sale of Arrack, Opium, and Toll Rents	... 911
Eastern Province	...	Notices of sale of Salt and Timber	...
North-Western Province	... 891	Notifications of Close Seasons, Infected Areas, &c.	... 912
North-Central Province	...	Specifications under "The Irrigation Ordinance"	... 911
Province of Uva	... 902	Miscellaneous Departmental Notices	...
Province of Sabaragamuwa...	...		

## LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,190, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, August 20, 1896.

ON Monday, November 2, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Hiriyala hatpattu in the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Preliminary plan 701.		Description.	Extent.		
			Name of Claimant.			A.	R.	P.
4381	Talwita	Migahakumbura	Crown		Field partly overgrown with jungle	18	0	36
4382	Do.	Migahakumburapillewa	do.		Jungle	6	1	10
4383	Do.	Galkotuwekumbura	do.		Field	0	2	19
4384	Do.	Ihalawela	do.		do.	5	2	22
4385	Do.	Ihalawelapillewa	do.		Jungle	2	2	21
4386	Do.	Dangahamulawewa	do.		Field	3	1	19
4387	Do.	Medapillewa	do.		Jungle	0	3	0
4388	Do.	Denegahamulapillewa	do.		do.	4	3	36

Upset price of lots 4,381, 4,383, 4,384, and 4,386 at Rs. 12 per acre. Upset price lots of 4,382, 4,385, 4,387, and 4,388 at Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,190, N.-W.P.

වර්ෂ 1896 ක්වූ අගෝස්තු මස 16 වෙනි දින කොළඹ

මහසෙනෙවරාජවර්තමානවරයාගේ කන්තෝරුවේදීය.

සමස්ත දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ නොවැම්බර් මස 2 වෙනි දිනවූ සඳුදා දවල් 12ට කුරුනෑගල කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වයඹ දිසාවේ කුරුනෑගල පලාතේ සිරිසාලතත්පත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 701. අයිතිකම කියත්තා—රජසන්තක.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
4381	කල්විට	මීගහකුඹුර	කුඹුරෙන් කොටසක ලද කැලේ වැව් තිබේ	18 0 36
4382	එම	මීගහකුඹුරපිල්ලාව	කැලේ	6 1 10
4383	එම	ගල්කොටුවේ කුඹුර	කුඹුර	0 2 19
4384	එම	ඉගලවෙල	එම	5 2 22
4385	එම	ඉගලවෙලපිල්ලාව	කැලේ	2 2 21
4386	එම	දැනගහමුලවැව	කුඹුර	3 1 19
4387	එම	මැදපිල්ලාව	කැලේ	0 3 0
4388	එම	දිවුල්ගහමුලපිල්ලාව	එම	4 3 36

4381, 4383, 4384 සහ 4386 යන ඉඩම්වලට නියම කරණලද මුදල අක්කරයක් රුපියල් 12යි. 4382, 4385, 4387 සහ 4388 ඉඩම්වලට අක්කරයක් රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්පනරුල්ලන්තාගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කුරුනෑගල ආණ්ඩුවේ ඒජන්තවරයාගේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වනන්ගේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. ටී. චේලර්,

වැඩබලන මහසෙනෙවරාජ වමික.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 241, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, August 14, 1896.

ON Tuesday, October 27, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction for sale or settlement, at his office in Rattapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy allotments of land situated in the Palle pattuwa of the Kuruwiti korale of the Province of Sabaragamuwa.

Preliminary plan 8,889.—For sale.

Village.—Kendangomuwa

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
S 508	Sewsengehena	Chena	0 2 21
E 509	Mukalanahena	do.	2 3 20
H 509	Ustureahena	do.	8 1 38

Village.—Walawita.

For sale or settlement.

T 508	Waligodellawatta	Cocoanut	1 0 2
-------	------------------	----------	-------

Village.—Kendangomuwa.

U 508	Hena or watta	do.	0 1 11
V 508	Minnanehena	Chena	1 3 31
W 508	Do.	do.	3 0 32
X 508	Do.	Cocoanut	0 2 32
Y 508	Minnanewatta	do.	1 1 12

Village.—Walawita.

Z 508	Ambalanowita	Waste	0 3 14
A 509	Do.	Jak trees	1 0 19
B 509	Galwalakumburadeniya	Deniya	2 0 5

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
Village.—Kendangomuwa.			
C 509	Panawalayahena	Jak and arecanut	0 0 26
D 509	Do.	Chena	3 2 30
F 509	Mukalanahenawatta	Cocoanut	0 2 12
Village.—Walawita.			
G 509	Dikkarawehena	Chena	1 2 35
J 509	Korawallakumburadeniya	Deniya	0 3 15
K 509	Korawalakumbura	Field	2 1 0
L 509	Kumbarabodahena	Chena	2 1 33
Village.—Kendangomuwa.			
M 509	Peellatibuhena	Field	2 2 5
N 509	Peellatibuhena	Chena	8 1 25
O 509	Peellatibuhenawatta	Cocoanut	1 1 38
P 509	Do.	do.	0 3 30
S 509	Lunuwallahena	Chena	3 2 21
T 509	Lunuwallewatta	Cocoanut	1 0 31
U 509	Lunuwalledeniya	Deniya	1 1 21
V 509	Do.	do.	2 2 34
W 509	Lunuwallekumbura	Field	1 1 15
X 509	Lunuwallehena	Chena	1 1 4
Y 509	Lunuwalledeniya	Deniya	1 0 29
Z 509	Lunuwallehena	Chena	1 3 15
A 510	Lunuwallekumbura	Field	0 2 1
B 510	Lunuwalledeniya	Deniya	1 2 32
C 510	Lunuwallahena	Chena	2 3 85
D 510	Do.	do.	5 3 31
E 510	Lunuwallehena	Chena	0 3 11
G 510	Agalakapapuwattehena	do.	0 3 27
H 510	Agalakapapuwatta	Cocoanut	1 0 31
I 510	Lunuwalleaswadduma	Field	1 3 23
J 510	Omaddawalagwahena	Chena	1 3 15
K 510	Do.	do.	2 0 2
L 510	Omaddawalagawadeniya	Deniya	0 3 34

Lot.	Name of Land,	Description.	Extent.		
			A.	R.	P.
M 510	Omaddawalagawawatta	Cocoanut	0	1	14
N 510	Dawatagahahena	do.	0	0	12
O 510	Do.	Chena	6	2	33
P 510	Omaddawalagawahena	Owita	0	2	8
Q 510	Omaddawalagawawatta	Cocoanut	0	1	14
R 510	Omaddawalagawadeniya	Field	0	1	17
S 510	Omaddawalagawahena	Chena	0	2	38
T 510	Tiambarahena	do.	4	0	0
U 510	Wilakoladeniyawatta	Cocoanut	1	0	4
V 510	Wilakoladeniya	Deniya	0	2	4
W 510	Dawatagahahenadeniya	do.	0	3	19
X 510	Dawatagahahena	Cocoanut	0	1	27
Y 510	Do.	Chena	0	1	5
Z 510	Do.	Cocoanut	1	1	35
A 511	Do.	do.	0	1	36
B 511	Do.	Chena	3	0	24
C 511	Dahingeyahena	do.	2	1	20
D 511	Wilakoladeniyawatta	Cocoanut	4	2	6
E 511	Do.	do.	2	2	39
F 511	Do.	do.	0	1	12
G 511	Wilakoladeniya	Field	0	3	26
H 511	Wilakoladeniyaaswedduma	do.	0	2	0
I 511	Alahenawatta	Cocoanut	1	1	32
J 511	Jalatingewatta	do.	0	3	22
K 511	Do.	do.	2	1	4
7456	Wattabodakela	do.	0	1	23
7457	Do.	Chena	1	1	22
7458	Do.	do.	0	0	29

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

වම් 1896 ක්වු අගෝස්තු මස 14  
No. 241, P. OF S. වෙනි දින කොළඹ මහසෙනෙ  
කාරිස්ථලත්තාත්සේනේ කන්  
කෝරුවේදිය.

සිරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාත්සේ  
වසින් මෙහි තහන සඳහන්වෙන ආණ්ඩුව සන්  
තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1896  
ක්වු ඔක්තෝබර් මස 27 වෙනි දිනවු අගහරුවාද 12කට  
රත්තපුරේ කවිවේරියේදී වෙන්දේසිකර එකුණුවට  
නොගොත් තීන්දුකර දෙන්නට යෙදෙනවා ඇත.

සිරගමු දිසාවේ කුරුවිටිකෝරලේ පල්ලේපත්තුවේ  
පිහිටාතිබෙන බිම්කැබෙලි හැක්කාවක්.

සිතියම 8,889. ගම—කැන්දන්ගොමුව.

නො.	නම.	අන්දම.	මහත.
			අ. ර. ප.
S 508	සෙවියෙන්ගේ	හේන	0 2 21
E 509	මුකලාන හේන	එම	2 3 20
H 509	ලස්සරයා හේන	එම	8 1 38
T 508	වැලිගොඩැල්ලේ වත්ත	පොල්ගස්ඇති ඉඩම	1 0 2
U 508	හේන නොගොත් වත්ත	එම	0 1 11
V 508	මීත්තානේ හේන	හේන	1 3 31
W 508	එම	එම	3 0 32
X 508	එම	පොල්ගස්ඇති ඉඩම	0 2 32
Y 508	මීත්තානේ වත්ත	එම	1 1 12

නො.	නම.	අන්දම.	මහත.
			අ. ර. ප.
Z 508	අම්බලන් ඔව්ව	ගම—වලවිට. මුඩුබිම	0 3 14
A 509	එම	කොස්ඇති ඉඩම	1 0 19
B 509	ගල්වලකුඹුර දෙකිය	දෙකිය	2 0 5
C 509	පනාවලයා හේන	ගම—කැන්දන්ගොමුව. කොස් සහ පුව ක් ඇතිබිම	0 0 26
D 509	එම	හේන	3 2 30
E 509	මුකලාන හේන වත්ත	පොල්ගස්ඇති බිම	0 2 12
G 509	දික්ආනුවේ හේන	ගම—වලවිට. හේන	1 2 35
J 509	කොරවලකුඹුරේ දෙකිය	දෙකිය	0 3 15
K 509	කොරවලකුඹුර	කුඹුර	2 1 0
L 509	කුඹුරබොවිහේන	හේන	2 1 33
M 509	පිල්ලනිවුහේන කුඹුර	ගම—කැන්දන්ගොමුව. කුඹුර	2 2 5
N 509	පිල්ලනිවුහේන	හේන	8 1 25
O 509	පිල්ලනිවුහේන වත්ත	පොල්ගස් ඇති ඉඩම	1 1 38
P 509	එම	එම	0 3 30
S 509	එනුවලහේන	හේන	3 2 21
T 509	එනුවල වත්ත	පොල්ගස් ඇති ඉඩම	1 0 31
U 509	එනුවලදෙකිය	දෙකිය	1 1 21
V 509	එම	එම	2 2 34
W 509	එනුවලකුඹුර	කුඹුර	1 1 15
X 509	එනුවල හේන	හේන	1 1 4
Y 509	එනුවල දෙකිය	දෙකිය	1 0 29
Z 509	එනුවල හේන	හේන	1 3 15
A 510	එනුවලකුඹුර	කුඹුර	0 2 1
B 510	එනුවලදෙකිය	දෙකිය	1 2 32
C 510	එනුවලහේන	හේන	2 3 35
D 510	එම	එම	5 3 31
E 510	එම	එම	0 3 11
G 510	අගලකපාපු වත්ත	හේන	0 3 27
H 510	අගලකපාපු වත්ත	පොල්ගස් ඇති ඉඩම	1 0 31
I 510	එනුවල අස්වැද්දුම	ගම—කැන්දන්ගොමුව. කුඹුර	1 3 23
J 510	බමද්දවලගාව	හේන	1 3 15
K 510	එම	එම	2 0 2
L 510	බමද්දවලගාව	දෙකිය	0 3 34
M 510	බමද්දවලගාව වත්ත	පොල්ගස් ඇති ඉඩම	0 1 14
N 510	දවටගහ හේන	එම	0 0 12
O 510	එම	හේන	6 2 33
P 510	බමද්දවලගාව හේන	බිව්ව	0 2 8
Q 510	බමද්දවලගාව වත්ත	පොල්ගස් ඇති ඉඩම	0 1 14
R 510	බමද්දවලගාව දෙකිය	කුඹුර	0 1 17
S 510	බමද්දවලගාව	හේන	0 2 38
T 510	තියඹුර හේන	එම	4 0 0
U 510	පිල්කොලදෙකිය වත්ත	පොල්ගස් ඇති ඉඩම	1 0 4

නො.	නම.	අත්දම.	මහක. අ. ර. ප.	නො.	නම.	අත්දම.	මහක. අ. ර. ප.
V 510	විලකොල දෙවියා	දෙවියා	0 2 4	J 511	ජලක්ඛන්ගේ වත්ත පොල්ගස් ඇති		
W 510	දවටගහසේන					ඉඩම	0 3 22
X 510	දවටගහසේන	එම පොල්ගස් ඇති	0 3 19	K 511	එම	එම	2 1 4
Y 510	එම	ඉඩම	6 1 27	7456	වත්තබොඩකොල	එම	0 1 23
Z 510	එම	සේන	0 1 5	7457	එම	පුවත්ගස් ඇති	
A 511	එම	පොල්ගස් ඇති	1 1 35			සේන	1 1 22
B 511	එම	ඉඩම	0 1 36	7458	එම	සේන	0 0 29
C 511	දකින්නියා සේන	එම	3 0 24				
D 511	විලකොලදෙවියා	පොල්ගස් ඇති	2 1 20				
E 511	වත්ත	ඉඩම	4 2 6				
F 511	එම	එම	2 2 39				
G 511	විලකොලදෙවියා	එම	0 1 12				
H 511	විලකොලදෙවියා	කුඹුර	0 3 26				
I 511	අලසේවත්ත	එම පොල්ගස් ඇති	0 2 0				
		ඉඩම	1 1 32				

අක්කරයක් රුපියල් 10ක බැගින්.  
 මෙම ඉඩම් ගැණ රුමමාසිකමක් ඇති කෙනෙක්  
 රත්නපුරේ කවිවේරියට පෑමින් විකිනෙන දිනදී හෝ  
 ඊට මත්තෙන් තවුන්ගේ උරුමවාසිකම් කියා සිටින්නට  
 ඕනෑම.  
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජන  
 රුල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ  
 කාරණ සබරගමුදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්  
 සේගෙන්ද දැනගන්නට පුළුවන.  
 ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,  
 ඩබ්ල්යු. ඩී. චේලර්,  
 වැඩබලන මහසෙනෙවරිය විමක.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 935, s. P.

Colonial Secretary's Office,  
 Colombo, August 19, 1896.

ON Thursday, November 12, 1896, at 11 A.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at the Kamburupitiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ninety-five allotments of land situated in the Matara District of the Southern Province.

Preliminary plan 2,920. Gangaboda pattu.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
6060	Narangahadeniya	Karaputugala	Paddy field	1 1 33
Preliminary plan 4,597.				
12671	Kiruwandeniyamahawila	Denegama	Swampy land	1 3 7
12672	Weliketiyalangahena	do.	Batta jungle	14 3 8
Preliminary plan 4,593.				
12653	Malatugodahena	Denegama	do.	3 3 16
Preliminary plan 4,592.				
12646	Dandiyahenakanata	Welihena	Chena	6 0 20
12648	Dandiyawilakoratuwa	do.	Citronella	0 0 28
12649	Gangodahena	Panadugama	Chena	2 0 35
12650	Kosgahagoda	Welihena	Citronella	1 0 17
12651	Tutturikanatehena	do.	Chena	5 1 34
12652	Do.	do.	do.	2 3 6
Preliminary plan 4,608.				
12709	Banwelkosahena	Kirinde	Jungle	4 0 38
Preliminary plan 4,609.				
12710	Kekkirihena	Kirinde	Jungle	4 3 17
12711	Do.	do.	Old citronella	0 0 38
Preliminary plan 4,629.				
12789	Ambagahahena	Kirinde	Old citronella	1 3 15

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
12082	Boralugodahena	Preliminary plan 4,485. Sewalgama	Jungle	6 2 3
12125	Polgasdekahena	Preliminary plan 4,488. Pitakatuwane	Jungle	20 1 35
12127	Do.	do.	Old citronella	3 3 30
11671	Polambahena	Preliminary plan 4,408. Kirinde	Jungle	4 3 12
11672	Maragahahena	do.	do.	3 3 3
11673	Kodiyapilagehena	do.	do.	15 2 2
11677	Talpotadeniya	do.	Field	0 0 32
11678	Do.	do.	Owita	0 0 13
11679	Dunmadelahena	do.	Chena	7 0 27
L 487	Baddewatta	do.	Cocoanut garden	5 0 16
1724	Aliamalaviladeniyaudumulle	Ullala	Deniya	0 0 34
1725	Aliamalavillehena	do.	Jungle containing millil- la, &c.	3 3 30
1726	Polgaswatta	do.	Citronella and jak	1 0 15
1727	Galanahena	do.	Jungle containing millila, &c.	6 1 0
1728	Dunnumunnawatta	do.	do.	1 2 26
1730	Wewakumbura-adderabotalekoratua	do.	Vegetable garden	0 0 35
1731	Wewakumburaudumulla	do.	Paddy	0 0 8
1732	Tambiamullahena <i>alias</i> Geeganage- wattalangahena	do.	Citronella	0 1 15
1733	Geeganagewatta <i>alias</i> Ambagaha- watta	do.	do.	1 1 37
1733½	Mederikoratuawatta	do.	Jungle containing godapara	0 0 27
1734	Wewakumbura-addarabotalakoratua	do.	Vegetable garden	0 0 27
1735	Haliteappudeniya-addarahena	Malana	Jungle	0 3 35
1736	Muttatugodawatta	Ullala	Jungle containing millila, &c.	1 0 23
1737	Ketakalagahadeniya	do.	Paddy	0 1 0
1738	Dunnumunnawatta	do.	Citronella	1 3 11
1740	Tambiamullawatta	do.	Low jungle	1 1 20
1741	Elldeniyaudumulla	Magamuwa	Deniya	0 0 24
1742	Aliamahavila-addarakoratua	Ullala	Citronella	1 0 37
1743	Malgorakahena	Malana	do.	0 3 14
1744	Do.	do.	Jungle containing millila, &c.	0 1 11
1745	Danketiyahena <i>alias</i> Wewakumbu- ra-addarahena	Ullala	Jungle	0 2 9
O 65	Dachchavilakumbura	Magamura	Paddy	1 0 36
P 65	Eldeniya	do.	do.	0 3 27
Q 65	Halikappadeniya	do.	do.	0 2 29
R 65	Delgahawatta <i>alias</i> Hengedara- watta	Malana	Garden	2 2 13
S 65	Dachchavilakumbura	Magamura	Paddy	1 1 8
T 65	Do.	Kamburupitiya	do.	2 2 10
U 65	Aliamalavilakumbura	Ullala	do.	1 3 19
V 65	Aliamalavilawatta	do.	Garden	1 0 12
W 65	Do.	do.	Citronella	1 2 0
X 65	Do.	do.	do.	1 2 6
Y 65	Wewakumbura	do.	Paddy	0 1 36
Z 65	Kajugasdeniya	do.	do.	1 2 6
A 66	Halikappadeniya	Magamura	Deniya	0 1 38
B 66	Dunnumunnawatta	Ullala	Garden	4 3 13
C 66	Polgaswatta	do.	do.	1 1 9
D 66	Do.	do.	do.	1 3 22
E 66	Dunnumunnawatta	Ullala	Jungle	0 1 22
F 66	Tambiamulledeniya	do.	Paddy	0 2 35
G 66	Kajugahaliyadda	do.	do.	0 2 35
H 66	Bandaramaligevillagekumbura	do.	do.	1 3 1
I 66	Tambiyamullewatta	do.	Citronella	0 2 12
J 66	Do.	do.	Garden	0 3 18
K 66	Do.	do.	Citronella	0 1 25
L 66	Dunnumunnawatta	do.	Heavy jungle	0 0 18
S 431	Godellawatta	Preliminary plan 4,043. Kirinde	Cocoanut and jak	3 1 8
10205	Kongashena	do.	Chena	3 0 4
T 431	Nugegawahena	do.	Jak, plantains, and yams	8 2 15
U 431	Hinaradeniya	do.	Kumbura	0 1 5
V 431	Lindagawattahena	do.	Jak and yams	2 1 13
W 431	Kongalagewatta	do.	Jak, plantains, and yams	1 1 4
10206	Nugegawahena	do.	Chena	0 3 38
X 431	Godellahena	do.	Yams, &c.	1 3 16
Y 431	Heramitigahakoratuahena	do.	do.	0 1 13
Z 431	Madumagewattahena	do.	do.	0 1 9
A 432	Nawadahena	do.	do.	1 1 21
B 432	Nawadahenawatta	do.	1 cocoanut and 1 jak	0 0 24
C 432	Kapuhena	do.	Yams, &c.	0 3 0
D 432	Kapuhenawatta	do.	Jak, arecanut, &c.	1 2 4
E 432	Runagedarawatta	do.	do.	1 2 36

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 4,331.						
11402	Tennahena	Kirinda	Chena	0	1	11
11403	Do.	do.	Young cocoanut	3	0	26
X 480	Karayakanattahena	do.	Citronella	1	1	35
11405	Do.	do.	Chena	3	1	25
11406	Do.	do.	Citronella	1	0	0
Preliminary plan 2,744.						
5340	Dolagawahena	Diviture	do.	0	0	25
5341	Do.	do.	do.	0	0	22
5342	Halgahadeniyawatta	do.	Garden	0	2	22
Preliminary plan 2,472.						
4131	Homaleihalahena	Tibbotuwawa	Jungle	0	1	24
4133	Hittiakumburaihala	do.	Citronella	0	2	11
4134	Do.	do.	do.	0	1	0

Upset price,—Rs. 30 on all lots over one acre, and Rs. 10 for one, acre and under.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 935, S. P.

වර්ෂ 1896 ක්වූ අගෝස්තු මස 19 වෙනි දින කොළඹ

මහසෙනෙවරයාගේ නාමයෙන් කන්තෝරුවෙදිය.

මාතර දිසාවේ උපළාත් කලාපයේ පිහිටි මෙහි පහත සඳහන් වෛන ආණ්ඩුව සහකරු ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ලබන ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ නොවැම්බර් මස 12 වෙනි දින වූ මුහුණපත්තින්ද සහ ඊට පසු දවස් වලත් පෙරවරු එකොලහට කමුරුපිටියේ නානාසමේදී වෙන්දේසිකර විකුණනු ලබන යෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණු පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 95ක්.

සිතියම 2,920. ගතබව පත්වුව.

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත.		
				අ.	රු.	ප.
6060	තාරත්ගහදෙණිය	කරපුටුගල	කුමුර	1	1	33
12671	කිරුවන්දෙණිය මහවිල	සිතියම 4,597.	විල් ඉඩම	1	3	7
12672	වැලිකැටියලග හේන	දෙනගම එම	බට බැද්ද	14	3	8
12653	වලකුගොඩ හේන	සිතියම 4,593.	එම	3	3	16
12646	දඩගේගේන කනත්ත	සිතියම 4,592.	හේන	6	0	20
12648	දඩගාමිලකොරටුව	වැලිගේන එම	පැහිරි	0	0	28
12649	ගන්ගොඩහේන	පනාදුගම	හේන	2	0	35
12650	කොස්ගහගොඩ	වැලිගේන	පැහිරි	1	0	17
12651	තුන්තිරිකනත්ත හේන	එම	හේන	5	1	34
12652	එම	එම	එම	2	3	6
12709	බන්වැල්කොස්ස හේන	සිතියම 4,608.	බැද්ද	4	0	38
12710	කැකිරිහේන	සිතියම 4,609.	එම	4	3	17
12711	එම	කිරින්ද එම	පරන පැහිරි	0	0	38
12789	අඹගහහේන	සිතියම 4,629.	එම	1	3	15
12082	බොරඑගොඩහේන	සිතියම 4,485.	බැද්ද	6	2	3
12125	පොල්ගස්දෙක හේන	සිතියම 4,488.	එම	20	1	35
12127	එම	පිටකටුව එම	පරන පැහිරි	3	3	30
11671	පොල්අඹෙහේන	සිතියම 4,408.	බැද්ද	4	3	12
11672	මාරුගහහේන	කිරින්ද එම	එම	3	3	3
11673	කොඩියපිලගේ හේන	එම	එම	15	2	2
11677	තල්පොතදෙණිය	එම	කුමුර	0	0	32
11678	එම	එම	බිච්ච	0	0	13
11679	දුනුමැඩිල්ලහේන කහගලහේන	එම	හේන	7	1	27
L 483	බැද්දේ වත්ත	එම	පොල්වත්ත	5	0	16

නො.	ඉඩමේ	තම.ගම.	අත්දම.	මහක. අ. රු. ප.
සිතියම 1,632.				
1724	අලියමලවිල දෙකිය උඩුමුල්ල	උල්ල	දෙකිය	0 0 34
1725	අලියමල විල හේන	එම	මිලිල ආදිය බැඳ්ද	3 3 30
1726	පොල්ගස් වත්ත	එම	පැහිරි සහ කොස්	1 0 15
1727	ගල්ඇන හේන	එම	මිලිල ආදිය බැඳ්ද	6 1 0
1728	දුනුමුත්ත වත්ත	එම	එම	1 2 26
1730	වැවකුඹුර අද්දර බතල කොරටුව	එම	එලවඑ වත්ත	0 0 35
1731	වැවකුඹුර උඩුමුල්ල	එම	වි	0 0 8
1732	තඹිමුල්ල හේන නොහොත් ගිහනගේ වත්තලග හේන	එම	පැහිරි	0 1 15
1733	ගිහනගේ වත්ත නොහොත් අඹගහවත්ත	එම	එම	1 1 37
1733½	මෙදේපි කොරටුව වත්ත	එම	ගොඩපර ආදිය බැඳ්ද	0 0 27
1734	වැවකුඹුර අද්දර බතල කොරටුව	—	එලවඑ වත්ත	0 0 27
1735	හලීනඅප්පු දෙකියඅද්දරහේන	මලාන	බැඳ්ද	0 3 35
1736	මුත්තෙට්ටුකොඩ වත්ත	උල්ල	මිලිල ආදිය බැඳ්ද	1 0 23
1737	කැටකාලගහ දෙකිය	එම	වි	0 1 0
1738	දුනුමුත්ත වත්ත	එම	පැහිරි	1 3 11
1740	තඹියාමුල්ල වත්ත	එම	පාත්බැඳ්ද	1 1 20
1741	ඇල්ලේදෙකිය උඩුමුල්ල	මහමුරේ	දෙකිය	0 0 24
1742	අලියමලවිල අද්දර කොරටුව	උල්ල	පැහිරි	1 0 37
1743	වල්ගොරක හේන	මලාන	එම	0 3 14
1744	එම	එම	මිලිල ආදිය බැඳ්ද	0 1 11
1745	දත්කැටිය හේන නොහොත් වැවකුඹුර අද්දර හේන	උල්ල	බැඳ්ද	0 2 9
O 65	දුවිවිල කුඹුර	මහමුරේ	වි	1 0 36
P 65	ඇල්දෙකිය	එම	එම	0 3 27
Q 65	යාල්කැපු දෙකිය	එම	එම	0 2 29
R 65	දෙල්ගහවත්ත නොහොත් හේන්ගෙදර වත්ත	මලාන	වත්ත	2 2 3
65	දුවිවිල කුඹුර	මහමුරේ	වි	1 1 8
T 65	එම	කුඹුරැපිටිය	එම	2 2 10
U 65	අලියමලවිල කුඹුර	උල්ල	වි	1 3 19
V 65	අලියමලවිල වත්ත	එම	වත්ත	1 0 12
W 65	එම	එම	පැහිරි	1 2 0
X 65	එම	එම	එම	1 2 6
Y 65	වැව කුඹුර	එම	වි	0 1 36
Z 65	කප්පුගස් දෙකිය	එම	එම	1 2 6
A 66	හාලියකැපු දෙකිය	මහමුරේ	දෙකිය	0 1 38
B 66	දුනුමුත්ත වත්ත	උල්ල	වත්ත	4 3 13
C 66	පොල්ගස් වත්ත	එම	එම	1 1 9
D 66	එම	එම	එම	1 3 22
E 66	දුනුමුත්ත වත්ත	උල්ල	බැඳ්ද	0 1 22
F 66	තඹියාමුල්ල දෙකිය	එම	වි	0 2 35
G 66	කප්පුගහ ලියද්ද	එම	එම	0 0 29
H 66	බාදුරේමහගෙවිල කුඹුර	එම	එම	1 3 1
I 66	තඹියාමුල්ල වත්ත	එම	පැහිරි	0 2 12
J 66	එම	එම	වත්ත	0 3 18
K 66	එම	එම	පැහිරි	0 1 25
L 66	දුනුමුත්ත වත්ත	එම	ලොකු බැඳ්ද	0 0 18

සිතියම 4,043.

S 421	ගොඩැල්ලේ වත්ත	තිරිත්ද	පොල් සහ කොස්	3 1 8
10205	කෝත්තය හේන	එම	හේන	3 0 4
T 431	නුගගාවා හේන	එම	කොස්, කෙසෙල් සහ අල	8 2 15
U 431	හීන්ආරේ දෙකිය	එම	කුඹුර	0 1 5
V 431	ලීදගාවාවත්ත හේන	එම	කොස් සහ අල	2 1 13
W431	කෝත්තලගේ වත්ත	එම	කොස්, කෙසෙල් සහ අල	1 1 4
10206	නුගගාවා හේන	එම	හේන	0 3 38
X 431	ගොඩැල්ලේ හේන	එම	අල ආදිය	1 3 16
Y 431	හැරමිටියහකොරටුව හේන	එම	එම	0 1 13
Z 431	මද්දුමගේවත්ත හේන	එම	එම	0 1 9
A 432	නාබඩ හේන	එම	එම	1 1 21
B 432	නාබඩහේන වත්ත	එම	පොල්ගස් 1 සහ කොස් 1	0 0 24
C 432	කවුහේන	එම	අල ආදිය	0 3 0
D 432	කපුහේනෙ වත්ත	එම	කොස්, පුවත් ආදිය	1 2 4
E 432	රූනගෙදරවත්ත	එම	එම	1 2 36

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහක. අ. රු. ස.
		සිතියම 4,331.		
11402	කැත්තොහේන	කිරිනද	හේන	0 1 11
11403	එම	එම	පොල්පැල	3 0 26
X 480	කරයාකනන්ත හේන	එම	සිට්ටොනැලා	1 1 35
11405	එම	එම	හේන	3 1 25
11406	එම	එම	සිට්ටොනැලා	1 0 0
		සිතියම 2,744.		
5340	දොලොචා හේන	දිවිතුරේ	එම	0 0 25
5341	එම	එම	එම	0 0 22
5342	හල්ගහදෙවිය වත්ත	එම	වත්ත	0 2 22
		සිතියම 2,472.		
4131	හොම්ලඉහට හේන	කිබ්බොටුවාව	කැලේ	0 1 24
4133	හිටියකුඹුර ඉහට	එම	සිට්ටොනැලා	0 2 11
4134	එම	එම	එම	0 1 0

අක්කරේකට වැඩි කැබෙලි රූපියල් 30 බැගින්ද, අක්කරයට අඩු කැබෙලි රූපියල් 10යි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් උත්තාන්දේශෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා මාතර ආණ්ඩුවේ උපදේශනවත්තාන්දේශෙන්ද දැනගත්ව පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වහන්දේශේ ආඥාවලෙස,

ඩබ්ල්යු. ටී. චේලර්,

වැඩබලන මහසෙනෙකාරීජ වමක.

No. 936, s. p.

Colonial Secretary's Office,  
Colombo, August 22, 1896.

ON Wednesday, October 28, 1896, and following days, at 11 A.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Hakmana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and five allotments of land situated in the Matara District of the Southern Province.

Preliminary plan 4,631.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
12793	Galagamullehena	Bamunugama	Garden	1	1 20
12794	Karanketiyahena	do.	do.	2	0 0
K 490	Maramandiyahena	do.	do.	2	0 35
L 490	Ibullahena	do.	do.	1	0 2
12795	Do.	do.	do.	0	3 22
12796	Nakutiahena	do.	do.	1	2 25
12797	Maramandiya or Kekunamandiyahena	do.	Jungle	3	2 3
12798	Do.	do.	do.	5	1 13

Preliminary plan 4,620.

C 490	Galpoldeniyahena	Bamunugama	Garden	0	2 31
12727	Managedeniyahena	do.	do.	0	1 15
12728	Do.	do.	do.	0	1 9
12729	Mellakolamandiyahena	do.	Jungle	5	3 15
12730	Iriyagahamadahena	do.	Garden	0	3 2
12731	Medagodakellahena	do.	do.	0	1 5
12731½	Do.	do.	do.	0	1 8

Preliminary plan 4,625.

J 490	Wattakayadeniya	Kebaliyapola	Paddy field	0	1 15
12756	Karawalagahahena	Wepotaira	Chena	4	3 22
12757	Rukattanagahahena	do.	Citronella	2	1 24
12758	Do.	do.	Chena	3	1 28
12759	Nugawalahena	Kurunayakamulla	do.	2	3 10
12760	Bogahahena	Kebaliyapola	do.	0	2 39
12761	Mukalanmandiya	Kurunayakamulla	do.	1	1 11
12762	Nugagahahena	Kebaliyapola	do.	2	2 23
12763	Do.	do.	Old cocoanut, jak, &c.	0	0 24
12764	Kehelwattahena	Kurunayakamulla	Chena	0	0 38
12765	Do.	Kebaliyapola	do.	0	3 20
12766	Do.	do.	Cleared chena	0	1 35
12767	Do.	Kurunayakamulla	Chena	0	0 24
12768	Do.	do.	Citronella	0	0 10
12769	Do.	Kebaliyapola	do.	0	0 23
12770	Do.	do.	Chena	3	1 10
12771	Do.	do.	Jak, &c.	0	3 38
12772	Narangahahena	Kebaliyapola	Citronella	0	0 7
12773	Do.	Kurunayakamulle	do.	0	2 15
12774	Do.	Kebaliyapola	do.	0	2 20
12775	Do.	do.	Chena	2	2 27



Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
12776	Liyanagekambarankagahahena	Kebeliyapola	Chena	4	0	29
12778	Mukalanahena	do.	do.	0	0	11
12779	Do.	do.	do.	2	0	23
12780	Do.	do.	Citronella	0	1	12
12781	Do.	do.	do.	0	2	4
12782	Tenepita or Bogahahena	do.	Chena	4	0	14
12783	Kendeketiayahena	do.	Jungle	2	3	11
12864	Hingurugalahena	Preliminary plan 4,651. Kebeliyapola	Chena	1	2	19
12859	Bakmigaha or Masmoragahahena	Preliminary plan 4,649. Kebeliyapola	do.	5	3	38
M 491	Gorakagasmullahena	Preliminary plan 4,644. Bamunugamua	Garden	2	0	3
12825	Wewa-atmaga	do.	do.	0	1	6
12865	Meekandahena	Preliminary plan 4,652. Kurunayakamulle	Citronella	0	0	14
12866	Do.	do.	Chena	1	3	30
12867	Do.	do.	Citronella	0	0	34
N 491	Pellanketiadeniya	do.	Field	0	0	23
12738	Puakgahahena	Preliminary plan 4,622. Wepotaira	Cleared chena	0	0	9
12739	Do.	do.	do.	0	2	12
12740	Do.	do.	Chena	0	2	19
12741	Do.	do.	do.	1	1	2
12742	Do.	do.	Citronella	0	0	7
12743	Do.	do.	do.	0	1	4
12744	Pallandeniayahena	do.	Chena	0	0	39
12745	Do.	do.	do.	0	3	6
12746	Do.	do.	Citronella	0	0	18
12747	Bogahahena	do.	Chena	0	3	20
12748	Do.	do.	do.	0	2	10
12749	Do.	do.	Citronella	0	3	22
12750	Do.	do.	Chena	0	1	11
12751	Do.	do.	do.	0	1	14
F 490	Madittadeniya	do.	Paddy field	0	0	36
G 490	Ehalagahatennadeniya	do.	do.	1	0	17
H 490	Kekunagahadeniya	do.	do.	0	3	21
I 490	Mylagahakumbura	do.	do.	1	1	28
12752	Mylagahahena	do.	Chena	0	0	15
12720	Kirijjakomahena	Preliminary plan 4,618. Wepotaira	Chena	3	3	3
12721	Do.	do.	Citronella	0	1	23
12722	Muttetuhena	do.	Chena	2	1	23
12723	Paragahahena	do.	do.	2	1	32
12724	Ratukosgahahena	do.	do.	2	2	3
12724½	Mahahena	do.	do.	2	0	15
V 491	Panchawalaradawatta	Preliminary plan 4,678. Pallewala	Garden	2	2	26
12725	Dunumadalagahahena	Preliminary plan 4,619. Pallewala	Garden	0	0	15
12726	Do.	do.	do.	1	3	14
12595	Magadeniya	Preliminary plan 4,569. Ganboddala	Paddy field	1	0	13
12596	Kalukanda <i>alias</i> Madittawala- deniya	do.	Deniya	5	2	27
12790	Kotigalahena	Preliminary plan 4,630. Kongala	Chena	0	1	24
12791	Do.	do.	do.	6	1	17
12786	Piellahena	Preliminary plan 4,627. Parapamulle	Jungle	16	2	0
12755	Galgodahena	Preliminary plan 4,624. Parapamulle	Jungle	20	0	20
12967	Kossalaketiya	Preliminary plan 4,676. Dewalagama	Garden	8	1	16
12968	Ithagalahena	do.	Citronella	1	0	17
12969	Do.	do.	Jungle	3	1	38
12922	Tunkuttuhena	Preliminary plan 4,667. Kohuliadda	Indiandcorn	0	1	32
12923	Do.	do.	Chena	2	2	5
12924	Do.	do.	Indiandcorn	0	1	13
12925	Giragahadeniya	do.	Paddy field	0	0	9
12787	Kirimaduwahena	Preliminary plan 4,628. Radawela	Jungle	10	2	7
12788	Do.	do.	do.	0	0	10

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
12623	Arankahahena	Preliminary plan 4,581. Denegama	Chena	6 0 36
M 227	Yahalehena	Preliminary plan 2,112. Parapamulla	Chena	1 1 17
N 227	Do.	do.	do.	1 3 35
O 227	Lindagawadeniya	do.	Field	0 0 22
P 227	Yahalehena	do.	Chena	0 1 10
Q 227	Udadeniyawatta	do.	Garden	1 3 26
R 227	Pellehena	do.	Chena	1 2 0
S 227	Do.	do.	do.	0 1 36
T 227	Alupotadeniya-atmaga	do.	do.	0 1 32
U 227	Alupota-atmaga	do.	do.	0 1 33
V 227	Peelahena	do.	do.	0 1 19

Upset price,—Rs. 20 on all lots over one acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 936, S. P.

වමි 1896 ක්වු අගෝස්තු මස 22 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිප්ලන්තාන්තේස්ස් කන්කෝරුවේදීය.

මාතර දිසාවේ පළාත්පාලනවිද්‍යාලයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1896 ක්වු මක්කෝබර් මස 28 වෙනි දිනවූ බද්ද 110 හක්මත තානාපමේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණුපලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 95ක්.

සිතියම 4,631.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. ර. ප.
12793	ගලගම්වුල්ලේ හේන	බවුනුගමුව	ඉඩම	1 1 20
12794	කරන්කැටියේ හේන	එම	එම	2 0 0
K 490	මාරමන්සියේ හේන	එම	එම	2 0 35
L 490	ඉඹිලේ හේන	එම	එම	1 0 2
12795	එම	එම	එම	0 3 22
12796	තාකැටියේ හේන	එම	එම	1 2 25
12797	මාරමන්සියේ නොහොත් කැකුන මන්සියේ හේන	එම	කැලෑව	3 2 3
12798	එම	එම	එම	5 1 13

සිතියම 4,620.

C 490	ගල්පොල්දෙහියේ හේන	බවුනුගමුව	ඉඩම	0 2 31
12727	මානගේදෙහියේ හේන	එම	එම	0 1 15
12728	එම	එම	එම	0 1 9
12729	මලකොලමන්සියේ හේන	එම	කැලෑව	5 3 15
12730	ඊරිගගහමඩ හේන	එම	ඉඩම	0 3 2
12731	මැදගොඩකැලේ හේන	එම	එම	0 1 5
12731½	එම	එම	එම	0 1 8

සිතියම 4,625.

J 490	වත්තකාස දෙහිය	කැබිලියාපොල	කුඹුර	0 1 15
12756	කරුවලගහ හේන	වේපොනඉර	හේන	4 3 22
12757	රුක්අත්තනගහ හේන	එම	පැහිරිමාන්	2 1 24
12758	එම	එම	හේන	3 1 28
12759	භූගවල හේන	කුරුතාසකවුල්ල	එම	2 3 10
12760	බෝගහ හේන	කැබිලියාපොල	එම	0 2 39
12761	මුකලන්මන්සිය	කුරුතාසකවුල්ල	එම	1 1 11
12762	භූගහ හේන	කැබිලියාපොල	එම	2 2 23
12763	එම	එම	පරන කොස් පොල් ආදී	0 0 24
12764	කෙහෙල්වත්තේ හේන	කුරුතාසකවුල්ල	හේන	0 0 38
12765	එම	කැබිලියාපොල	එම	0 3 20
12766	එම	එම	කොටාපු හේන	0 1 35
12767	එම	කුරුතාසකවුල්ල	හේන	0 0 24
12768	එම	එම	පැහිරිමාන්	0 0 10
12769	එම	කැබිලියාපොල	එම	0 0 23
12770	එම	එම	හේන	3 1 10
12771	එම	එම	කොස් සතාදී	0 3 38

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත. අ. රු. ප.
12772	නාරත්ගන හේන	කැබලියාපො	පැහිරිමාන්	0 0 7
12773	එම	කුරුනායක මුල්ල	එම	0 2 15
12774	එම	කැබලියාපොල	එම	0 2 20
12775	එම	එම	හේන	2 2 27
12776	ලියනගේ කාඹරත්ගාගහහේන	එම	එම	4 0 29
12778	මුකලාන හේන	එම	එම	0 0 11
12779	එම	එම	එම	2 0 23
12780	එම	එම	පැහිරිමාන්	0 1 12
12781	එම	එම	එම	0 2 4
12782	තැන්නපිට නොහොත් බෝගහ හේන	එම	හේන	4 0 14
12783	කැන්දකැටිය හේන	එම	කැලෑව	2 3 11
		සිතියම 4,651.		
12864	හීන්ගුරුගල හේන	කැබලියාපොල	හේන	1 2 19
		සිතියම 4,649.		
12859	බක්මිගහ නොහොත් මාස් මොම්ගහ හේන	කැබලියාපොල	එම	5 3 38
		සිතියම 4,644.		
M 491	ගොරකහස්මුල්ලේ හේන	බමුනුගමුව	ඉඩම	2 0 3
12825	වැවදන්මග	එම	එම	0 1 6
		සිතියම 4,652.		
12865	මිකන්ද හේන	කුරුනායක මුල්ල	පැහිරිමාන්	0 0 14
12866	එම	එම	හේන	1 3 30
12867	එම	එම	පැහිරිමාන්	0 0 34
N 491	පැල්ලන්කැටිය දෙනිය	එම	කුඹුර	0 0 23
		සිතියම 4,622.		
12738	පුවක්ගහ හේන	වේපොකරුර	කොටාපු හේන	0 0 9
12739	එම	එම	එම	0 2 12
12740	එම	එම	හේන	0 2 19
12741	එම	එම	එම	1 1 2
12742	එම	එම	පැහිරිමාන්	0 0 7
12743	එම	එම	එම	0 1 4
12744	පල්ලන්දෙනිය හේන	එම	හේන	0 0 39
12745	එම	එම	එම	0 3 6
12746	එම	එම	පැහිරිමාන්	0 0 18
12747	බෝගහහේන	එම	හේන	0 3 20
12748	එම	එම	එම	0 2 10
12749	බෝගහහේන	වේපොකරුර	පැහිරිමාන්	0 3 22
12750	එම	එම	හේන	0 1 11
12751	එම	එම	එම	0 1 14
F 490	මහින්දන්දෙනිය	එම	කුඹුර	0 0 36
G 490	ඉහලගහතැන්න දෙනිය	එම	එම	1 0 17
H 490	කැකුනගහදෙනිය	එම	එම	0 3 21
I 490	මසිලගහකුඹුර	එම	එම	1 1 28
12752	මසිලගහ හේන	එම	හේන	0 0 15
		සිතියම 4,618.		
12720	කිරිප්පකොහෙ හේන	වේපොකරුර	එම	3 3 3
12721	එම	එම	පැහිරිමාන්	0 1 23
12722	මුන්තෙට්ටුහේන	එම	හේන	2 1 23
12723	පරගහහේන	එම	එම	2 1 32
12724	රතුකොස්ගහහේන	එම	එම	2 2 3
12724½	මහහේන	එම	එම	2 0 15
		සිතියම 4,678.		
V 491	පහහවල රදුවන්ත	පල්ලේවල	ඉඩම	2 2 26
		සිතියම 4,619.		
12725	දුනුමඩලාගහහේන	පල්ලේවල	එම	0 0 15
12726	එම	එම	එම	1 3 14
		සිතියම 4,569.		
12595	මහදෙනිය	ගොන්බද්දල	කුඹුර	1 0 13
12596	කළුකන්ද නොහොත් මහින්ත වලදෙනිය	එම	දෙනිය	5 2 27
		සිතියම 4,630.		
12790	කොට්ඨාස්හේන	කොන්ගල	හේන	0 1 24
12791	එම	එම	එම	6 1 17
		සිතියම 4,627.		
12786	පිසිල්ලහේන	පරපාමුල්ල	කැලෑව	16 2 0

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
12755	ගල්ගොඩගේන	සිතියම 4,624. පරපාමුල්ල	එම	20 0 20
12967	කොස්සලකැටිය	සිතියම 4,676. දේවාලේගම	ඉඩම	8 1 16
12968	ඉත්තලගොන්න	එම	පැහිරිමාන්	1 0 17
12969	එම	එම	කැලෑව	3 1 38
12922	තුන්කුට්ටු හේන	සිතියම 4,667. කොහුලියැද්ද	බඩඉරිඟු වැවිල්ල	0 1 32
12923	එම	එම	හේන	2 2 5
12924	එම	එම	බඩඉරිඟු වැවිල්ල	0 1 13
12925	හිරිගහදෙණිය	එම	කුඹුර	0 0 9
12787	කිරිමඩුව හේන	සිතියම 4,628. රදවෙල	කැලේ	10 2 7
12788	එම	එම	එම	0 0 10
12623	අරන්කහහේන	සිතියම 4,581. දෙනගම	හේන	6 0 36
M 227	යාලේ හේන	සිතියම 2,112. පරපාමුල්ල	හේන	1 1 17
N 227	එම	එම	එම	1 3 35
O 227	ලීඳගාවාදෙණිය	එම	කුඹුර	0 0 22
P 227	යාලේහේන	එම	හේන	0 1 10
Q 227	උඩදෙණියේ වත්ත	එම	දෙවෙල් වත්ත	1 3 26
R 227	වැල්ලේවත්ත	එම	හේන	1 2 0
S 227	එම	එම	එම	0 1 30
T 227	අඵපොතදෙණිය අන්මග	එම	එම	0 1 32
U 227	අඵපොත්තේ අන්මග	එම	එම	0 1 33
V 227	පිල්ලේහේන	එම	එම	0 1 19

අක්කරගකට වැඩි ඉඩම් කැබෙල්ලක්, අක්කරගක් රූපියල් 20 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්ච්ඡනරාජ්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා මාතර දිසාවේ ආණ්ඩුවේ උපඵ්ඡන්තඋත්තාන්තරයෙන්ද දැනගන්ව පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වගන්තේ ආඥාවලෙස,

ඩබ්ල්. ඩී. ටේලර්,  
වැඩබලන මහසෙකුකාරිස් වමිහ.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 237 P. OF U.

Colonial Secretary's Office,  
Colombo, August 23, 1896.

ON Tuesday, October 13, 1896, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One allotment of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 636.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
2255	Obodaella	A. C. Fraser for J. H. CARSON	Crown	Patana	60 1 0

The land lies between Kahagalla and Gonamotava estates.

Upset price,—Rs. 20 per acre.

Further information regarding this land may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 237, P. OF U.

වර්ෂ 1896 ක්වූ අගෝස්තු මස 23 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජ්ජනනාන්සේගේ කන්කෝරුවේදිය.

ඉහත දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් මෙහි පහත සඳහන් වෙත ආණ්ඩුව සත්කම ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ මක්කෝබර් මස 13 වෙනි දින වූ අභ්‍යර්ථනාදා දවල් දෙදෙනට බදු එ කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උඩ දිසාවේ බදු එ පලාතේ උඩුකිඳු කොට්ඨාසයේ පිහිටා තිබෙන විමකැබෙල්ලක්.

සිතියම 636. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත.
2255	ඕබොඩඇල්ල	ජේ. එච්. කාර්සන් මහත්මයා වෙනුවට ඒ. සී. ප්‍රෙසර් මහත්මයා	පහත	අ. රු. ප. 60 1 0

මෙම ඉඩම කහගල සහ ගෝනාමොටාව යන වතු දෙකට අතරේ පිහිටා තිබේ.

අක්කරයක් රූපියල් 20 සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන් ජනරාල් තැනගෙන්ද, විකුණුම් ගැණ තොරතුරු ලැබ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගත යුතුයි.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිව්. ඩී. වේලර්,  
වැඩබලන මහසෙනෙකාරීජ් වම්ම.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a burial ground for the Teldeniya hospital, to wit :-

Preliminary plan 4,659. Village—Wewagama.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
F 797	Yogawalatenna	Small chena	Rev. J. Troutbeck	A. R. P. 3 2 20

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on September 7, 1896, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
August 10, 1896.

ALLANSON BAILEY,  
Government Agent.

වර්ෂ 1876 ක්වූ අවුරුද්දේ නොවෙර 3 නේ ආඥාවලෙස ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට ඒකම :- කෙල්ලෙකියේ ඉස්පිරිතාලේට සොයොන්ගුම්පකට මෙහි පහත සඳහන් වෙන ඉඩම ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වර්ෂ 1876 ගේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලෙස" ගවෙනි කාණ්ඩයේ කර තිබෙන ප-ගාර්තු වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසි ආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම :-

සිතියම 4,659. ගම—වැවේගම.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත.
F 797	ගෝගවටතැන්න	පුත්ච්ඡෙන්න	ජේ. ට්‍රවුම්බැන් දේවගැනිතැන	අ. රු. ප. 3 2 20

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා ගත් වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ගැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්තා වූ සැමදෙනාම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වර්ෂ 1896 ක්වූ සැප්තැම්බර් මස 7 වෙනි දින පස්වරු දෙකට මහනුවර කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයි හදමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනන් ඊට ඇත්තා වූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

වර්ෂ 1896 ක්වූ අගෝස්තු මස 10 වෙනි දින මහනුවර කවිවේරියේදී.

ඇලන්සන් බේලි,  
ආණ්ඩුවේ ඒජන්ත වම්ම.

1876 ம் (வரு)-தது 3 ம இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின் பிரகாரம் தெலதெனிய ஆஸ்பத்திரி சவக்கா லேக்கு எனனும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அஃதாவது :—  
 பிரததது இலக்கம் 4,659. குறிச்சி—வெவேகம். வசாலம்.  
 துண்டு. காணியினது பெயர். விவரம். உரித்தாளியின் பெயர். ஏ. ஸா. பெ.  
 F 797 யொகவளாத்தனை சின்னசேனை யெ. நிரேண்டேயக் பாதிரியார் அலுவலர் 3 2 20

எடுத்துக்கொள்வதற்கான எதனைஞ்செய்யும்படி 1876 ம் (வரு)-த்துக் காணிஎடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தேசா திபதியவர்கள் எனக்குக் கறப்பனைசெய்கிறுப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவீன்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியத காணிக்ரு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1896 ம் ஆண்டு பிரட்டாசிமாசம் 7 ந் தேதி 2 மணிக்கு கண்டி கச்சேரியில் என்முன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த தாம் சாதிக் கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தனால அவர்களிடத்திற் கேட்கக்கொள்ளப்படுகின்றது.

கண்டி கச்சேரி, வெள்ளன் பேலி,  
 1896 ம் ஆண்டு ஆகஸ்டு 10 ந் உ. அரசாட்சி ஏசண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a quarry near the 9th milepost on the Kandy-Gampola road, to wit :—

Preliminary plan 4,660. Village—Polgaha-anga.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
G 797	Pallekohewatta	Garden	Kiri Menika and others	0 2 25.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on September 15, 1896, at 2 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
 August 17, 1896.

ALLANSON BAILEY,  
 Government Agent.

வழி 1876 ன்வு அபிர்ஷ்டே லேக்கு 3 ம இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின் பிரகாரம் தெலதெனிய ஆஸ்பத்திரி சவக்கா லேக்கு எனனும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அஃதாவது :—  
 பிரததது இலக்கம் 4,659. குறிச்சி—வெவேகம். வசாலம்.  
 துண்டு. காணியினது பெயர். விவரம். உரித்தாளியின் பெயர். ஏ. ஸா. பெ.  
 F 797 யொகவளாத்தனை சின்னசேனை யெ. நிரேண்டேயக் பாதிரியார் அலுவலர் 3 2 20

சிடிகம் 4,660. லை—பொல்கா அங்கா.

லா.	ஓய்வின் பெயர்.	வகை.	உரித்தாளியின் பெயர்.	வகை. ஏ. ரு. ப.
G 797	பல்லைக்கோவத்தை	வகை	கிரிமெனிக்கராம மற்ற வாகளும்	0 2 25.50

எடுத்துக்கொள்வதற்கான எதனைஞ்செய்யும்படி 1876 ம் (வரு)-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தேசா திபதியவர்கள் எனக்குக் கறப்பனைசெய்கிறுப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவீன்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியத காணிக்ரு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1896 ம் ஆண்டு பிரட்டாசிமாசம் 7 ந் தேதி 2 மணிக்கு கண்டி கச்சேரியில் என்முன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த தாம் சாதிக் கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தனால அவர்களிடத்திற் கேட்கக்கொள்ளப்படுகின்றது.

கண்டி கச்சேரி,  
 டிசம்பர் 17, 1896.

வெள்ளன் பேலி,  
 அரசாட்சி ஏசண்டு.

1876 ம் (வரு)-தது 3 ம இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின் பிரகாரம் கண்டி கச்சேரியில் என்முன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த தாம் சாதிக் கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தனால அவர்களிடத்திற் கேட்கக்கொள்ளப்படுகின்றது.

பிரதமபடதது இலக்கம் 4,660. குறிச்சி—பொல்காவா அங்கா.

துண்டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	வசாலம். ஏ. ஸா. பெ.
G 797	பள்ளக்கொவவத்தை	தோட்டம்	கிரிமெனிக்கராம மற்ற வாகளும்	0 2 25.50

எடுத்துக்கொள்வதற்கான எதனைஞ்செய்யும்படி 1876 ம் (வரு)-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தேசா திபதியவர்கள் எனக்குக் கறப்பனைசெய்கிறுப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவீன்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய விளம்பரஞ்செய்கிறேன்.



HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for quarries for the Public Works Department, to wit:—

Preliminary plan 4,663. Village—Ilukwatta.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
I 797	Ikkagodawatta	Scrub	W. A. Davit Fonseka	0	0	32.75
J 797	Weruluwagodawatta	Patana	Karim Saibo	0	1	23.50

Preliminary plan 4,664. Village—Ilukwatta.

K 797	Uspanawahena	Chena	S. M. Punchi Banda	0	1	26
L 797	Welamulawatta	Garden	U. Udawawela	0	0	34

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on September 22, 1896, at 2 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
August 24, 1896.

ALLANSON BAILEY,  
Government Agent.

විෂ් 1876 ක්වු අවුරුද්දේ භෞමිමර 3යේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් කට, එනම්:—ප්‍රසිද්ධ කම්මාන දෙපාර්තමේන්තුවට ගල්ගැනීමට ගල්වලවල් කැටීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීමේ සඳහා ක්‍රියාකරණ පිණිස "විෂ් 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරනිවෙන පංගාර්තුචල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන් වගන්තියෙන් නිසිආකාර මට අණලැබී තිබේ, එ ඉඩම් නම්:—

සිතියම 4,663. ගම—ඉඵක්වත්ත.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත.
I 797	ඉක්කාගොඩ වත්ත	සුඵ කැලේ	ඩබ්ල්. ඒ. දුවිත් පොන්සේකා	0 0 32.75
J 797	වෙරළවෙගොඩ වත්ත	පතන	කාසිම සයිවු	0 1 23.50

සිතියම 4,664.

K 797	උස්පනාවේ හේන	හේන	ඇස්. ඇම්. පුන්ච් ඩන්ඩා	0 1 26
L 797	වෙලවුලේ වත්ත	වත්ත	යු. උඩුවාල	0 0 34

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනව පොදු ජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නම් සැමදෙනම තවුන්ම නොගොන් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය විෂ් 1896 ක්වු සැප්තැම්බ් මස 22 වෙනි දින පස්වරු 2ට මහනුවර කවිචේරියේදී මා ඉදිරිපිටට පැමින එ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තවුන්ගේ අයිතිකමේ කොරතුරුත් කියාසිටින්නට ඕනෑව මෙයින් දැනගත යුතුයි.

විෂ් 1896 ක්වු අගෝස්තු මස 24 වෙනි දින මහනුවර කවිචේරියේදී.

ඇලන්සන් බේලි,  
ආණ්ඩුවේ ඒජන්ත වම්ක.

1876 ම (බ්‍ර) - තනු 3 ම ඉලකප්පද්දකින් 7 ම පිරිවින පිරකාරාම පිරසිත්තවෙලිමේ කන්තොරුක් ශ්‍රී ලාංකටයට මුද්‍රාක ගනනුම පතිරිකිදේවෙකට වෙණ්‍රියාතාන පිනනාප්පොලවප්පටිම කාණිකින, අප්තාචු:—

පිරිසිසි—ඉලකප්ප 4,663.

නුණ්ඩ.	කාණිපින නු පෙයාර.	විචාම.	චුතතනාපින පෙයාර.	විසාලම.
I 797	ඉලකප්පද්දකින්	සිචුප්පෙයාර	චා. අ. තාචිත් පොන	0 0 32.75
J 797	වෙණ්‍රියාතාන පිරිසිසි	පත්තානු	කාණිපින	0 1 23.50

පිරිසිසි—ඉලකප්ප 4,664.

K 797	චුතතනාපින	පේන	ච. ම. පුණ්ඩිප්පනා	0 1 26
L 797	වෙණ්‍රියාතාන	තොලාලි	ච. චුතතනා	0 0 34

චුතතනාපින නු පෙයාර 1876 ම (බ්‍ර) - තනු 3 ම කාණි ගිච්චුකප්පොලවප්පටිම පිරිසිසි ප්‍රකාරයට මුද්‍රාක ගනනුම පතිරිකිදේවෙකට වෙණ්‍රියාතාන පිනනාප්පොලවප්පටිම කාණිකින, අප්තාචු:—

මෙහි මුද්‍රාක ගනනුම පතිරිකිදේවෙකට වෙණ්‍රියාතාන පිනනාප්පොලවප්පටිම කාණිකින, අප්තාචු:—

ගෙලන්සන් බේලි,  
චාපාලපි චුණ්ඩ.

1896 ම චුතතනාපින චුණ්ඩි, 24 ම තේකි.







එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ගැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්නාවූ සෑම දෙනම නමුත්ම නොහොත් නමුත් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1896 ක්වූ සැප්තැම්බ් මස 19 වෙනි දින එකේ කනිසමට බදුල්ලේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයි අන් දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්නාවූ නමුත්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගනුයුතුයි.

වම් 1896 ක්වූ අගෝස්තු මස 22 වෙනි දින බදුළු කවිවේරියේදීය.

සී. ඒ. මරේ,  
ආණ්ඩුවේ ඒජන්ත වමිහ.

1876 ම (බ්‍රහ්)-තනු 3 ම මුලසකසඳුනු 7 ම පිරිවිණ පිරිකාරම පතිරාභි රොට්ටි ඉරුසිනිරිවභික නාභුකු ආණ්ඩු ම පතිරාභි තේවෙක් ඉ වේණාදියතාන පිනනාස්චොලාලපටිමි කාණිය, අං:තාවතු :—

පුරාණ	පිරිවිණ	විවරය.	විසාලය.
කාණියිනු පෙයා.	විවරය.	විසාලය.	විසාලය.
R 74	කල්තරුවෙපත්තන	ඉට්ටිමි පත්තන	ආණ්ඩුවේ ඒජන්ත වමිහ.

ආණ්ඩු ම පතිරාභි තේවෙක් ඉ වේණාදියතාන පිනනාස්චොලාලපටිමි කාණිය, අං:තාවතු :—  
පිරිවිණ 690. පුරිස්සි—කචුරාමය. විසාලය.  
විවරය. විසාලය. විසාලය.  
ආණ්ඩුවේ ඒජන්ත වමිහ.

ආණ්ඩු ම පතිරාභි තේවෙක් ඉ වේණාදියතාන පිනනාස්චොලාලපටිමි කාණිය, අං:තාවතු :—  
ආණ්ඩු ම පතිරාභි තේවෙක් ඉ වේණාදියතාන පිනනාස්චොලාලපටිමි කාණිය, අං:තාවතු :—  
ආණ්ඩු ම පතිරාභි තේවෙක් ඉ වේණාදියතාන පිනනාස්චොලාලපටිමි කාණිය, අං:තාවතු :—

ආණ්ඩු ම පතිරාභි තේවෙක් ඉ වේණාදියතාන පිනනාස්චොලාලපටිමි කාණිය, අං:තාවතු :—  
ආණ්ඩු ම පතිරාභි තේවෙක් ඉ වේණාදියතාන පිනනාස්චොලාලපටිමි කාණිය, අං:තාවතු :—

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purposes, namely, cooly lines, to wit :—

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
Q 74	Wadikollawatta	Open ground and cooly lines	J. M. Wijsundara Banda	0 1 10

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Badulla on September 30, 1896, at 1 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Badulla Kacheheri, August 22, 1896. C. A. MURRAY, Government Agent.

වම් 1876 ක්වූ අප්‍රේල් 3 වන අදාහුයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒනම් :—කුලිකාරයින්ට නැවතීමට ලැයිමක් සාදන පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම් 1876යේ ඉඩම් ලබාගැනීමේ ආදාහුයේ" හවෙති කාණ්ඩයේ කර තිබෙන පංතාර්තුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවත්වගන්සේගෙන් නිසිආකාර වට අනලැබී තිබේ, ඒ ඉඩමනම් :—

කො.	ඉඩමේ නම.	සිතියම 689. හම—නාගහදෙරෙවුව.	වගක.
Q 74	වාසික්ගොල්ලේ වත්ත	අන්දම. අයිතිකම කියන්නා.	අ. රු. ප.
		මුඩ්බිම සහ ලැයිත් ජේ. ඇම්. විජේසුන්දර බන්ධා	0 1 10

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ගැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්නාවූ සෑම දෙනම නමුත්ම නොහොත් නමුත් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1896 ක්වූ සැප්තැම්බ් මස 30 වෙනි දින දවල් 1කේ කනිසමට බදුළු කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්නාවූ නමුත්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගනුයුතුයි.

වම් 1896 ක්වූ අගෝස්තු මස 22 වෙනි දින බදුළු කවිවේරියේදීය.

සී. ඒ. මරේ,  
ආණ්ඩුවේ ඒජන්ත වමිහ.

1876 ம் **வரு**-த்து 3 ம இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் கூலிக்காரருக்கு இருக்க வயின் என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அஃதாவது :—

பிரதமபடத்து இலக்கம் 689. **சூறிச்சி—நாகா தூவவு.**

சூண்டு.	காணியினது பெயர்.	விவரம்.	உருத்தாயின பெயர்.	விசாலம்.
Q 74	வாடிக்கொல்லேவத்த	வெற்றுநிலமும் லயினும்	சே. எம். விசேசந்தரவண்டர்	0 1 10

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் **வரு**-த்துக் காணிஎடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசா திபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதினால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவின்படி வேண்டியபிரகாரம் நான இதைக்கொண்டு பிரசித்தமாய் விளம்பாடுசெய்க்கிறேன்.

மேற்சூறித்த காணிகளுக்கு உருத்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1896 ம் **வரு** பிரட்டாசிமாசம் 30 ந் தேதியிலன்று பகல் 1 மணிகளுக்கு வதுளைக கச்சேரியில் எனமுனைபாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

வதுளை கச்சேரி,  
1896 ம் **வரு** ஆவணிமா 22 ந் உ.

சீ. ஏ. மதே,  
அரசாட்சி ஏசுணடு.

### REVENUE NOTICES.

**NOTICE** is hereby given that the following Toll Rents of the Central Province from January 1 to December 31, 1897, will be exposed for sale by public auction at the Kandy Kachcheri on Wednesday, October 7, 1896, at 1 P.M., upon the conditions specified below :—

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

*Municipal Tolls.*

1. Peradeniya bridge and Iriyagama road toll.
2. Katugastota bridge.
3. Gonawatta ferry and Talatuoya bridge. Payment of toll at either place on the same day will clear the other.
4. Lewella ferry.
5. Halloluwa ferry.

*Government Tolls.*

1. Gampola bridge.
2. Pupuressa road toll.
3. Pussellawa road toll.

4. Ramboda road toll.
5. Pannal-oya bridge.
6. Bambarakele-Kodigaha road toll.
7. Gondennawa road toll.
8. Bowwagama bridge.
9. Kadawala road toll.
10. Teldeniya bridge and Kengalla road toll.
11. Madawala road toll.
12. Kaludacla-Perabahutenna road toll.
13. Balakaduwa road toll.
14. Aluwihare and Weragama road tolls. Payment of toll at either place on the same day will clear the other.
15. Dambulla and Galewela road tolls. Payment of toll at either place on the same day will clear the other.
16. Nalanda bridge.
17. Ampitiya and Gurudeniya road tolls. Payment of toll at either place on the same day will clear the other.
18. Kolongahamula road toll.
19. Rikiligaskada road toll.
20. Weragantota ferry.
21. Ilukmodara and Kondasale ferries.
22. Hembastota ferry. The sale of this ferry will take place at Matale Kachcheri.
23. Gampola and Kadugannawa road tolls. Payment of toll at either place on the same day will clear the other.

Kandy Kachcheri,  
August 19, 1896.

ALLANSON BAILEY,  
Government Agent.

**வ**தீ 1897 ன்வு சனவரி மச 1 வெதி டின பவன் டேசுமீவரீ மச 31 வெதி டின டன்லா மெகி பகவ கடுவன்வெவ மெவம டீசாவே பாலுமீ கெயுபுபுலீ ரேவ்டு, பகவ டன்வன கெவ ன்டேடீவலுல பகவவ, வதீ 1896 டே மன்மெரீமீவரீ மச 7 வெதி டுடீடின பசீவரீ பகவ மவ கடுவர கவிலேரீடேடீ புகிவ வெவ்டேடீகர விசுவன்வ டெடேவ வல மெகிவீ டன்வமீ.

ඉල්ලා ගන්නාලද ගනනෙන් සිසේව දහස බැගින් ගනනක් ගැනුම්කාරයා විසින් විකුනු දවසේදීම, මුදලෙන් බැඳෙනවන්ට ඕනෑය. එම ඉල්ලීම උතුමානන් වහන්සේ විසින් බාරගන්ට යෙදුනොත්, ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒත්තුගත් බව දැනුම් දුන් දින පවත් 30 දවසක් ඇතුලතදී එම එල්ල ගනනෙන් දෙකෙන් පංගුවක් වටිනා ඇප ඒත්තුගත් මුද්දර ඔප්පුවලින් හෝ තුනෙන් පංගුවක් වටිනා ඇප මුදලෙන් හෝ බැඳ සම්පූර්ණකරන්ට ඕනෑය.

ඇපපිණිස තබනලද ඔප්පු සෝදිසි කිරීම සඳහා ආණ්ඩුවේ අද්වොකාත් උන්නාන්සේට ගෙවියයුතු ගාස්තුවද, ඇප ඔප්පු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණ කෙරීමටද, ඉඩම් තක්සේරුකෙරීමට සහ ඇප ඔප්පු රෙජිස්ටර්කෙරීමටත් ගෙවියයුතු ගාස්තුවත් ඔහු විසින් ගෙවන්ට ඕනෑය.

ඇප වෙනුවෙන් තබනලද ඉඩම්වල ඔප්පු ඒවා මුට පුළුල් ඇපේකට නොහොත් උකස්කට යටත් නැති බවට ඉඩම් ලියා සටහන්කරණ රෙජිස්ට්‍රාර්තුනගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතික පත්‍රය ඇපදෙන තැනැත්තාගේ විසඳුමෙන් ලබාගතයුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගත හැකිවේ.

**නාගරිකසභාවට අයිති පාලම් රේඛ.**

1. ජේරුදෙනියේ පාලම සහ ඊරියගම පාරේ රේඛය.
  2. කටුගස්තොට පාලම.
  3. ගෝනවත්තේ තොටුපල සහ තලාතුඹයේ පාලම.
- මෙයින් එක රේඛපලකදී රේඛකාසි ගෙව්වොත් එදවස තුලදී අනිකට රේඛකාසි ගෙව්මෙන් නිදහස්ය.
4. ලේවැල්ලේ තොටුපල.
  5. හල්බිඵවේ තොටුපල.

**ආණ්ඩුවේ පාලම් රේඛ.**

1. ගම්පල පාලම.
2. පුපුරුස්සේ පාරේ රේඛය.

3. පුස්සැල්ලාවේ පාරේ රේඛය.
  4. රම්බොඩ පාරේ රේඛය.
  5. පත්තල්මසේ පාලම.
  6. බඹරකැලේ කොඩිගහ පාරේ රේඛය.
  7. ගොන්දෙන්නාවේ පාරේ රේඛය.
  8. බව්වාගම පාලම.
  9. කඩවල පාරේ රේඛය.
  10. තෙල්දෙනියේ පාලම සහ කෙත්ගල්ලේ පාරේ රේඛය.
  11. මඩවල පාරේ රේඛය.
  12. කඵදඇල, පෙරබහුකැත්තේ පාරේ රේඛය.
  13. බලකඩුවේ පාරේ රේඛය.
  14. අඵඵතාරේ සහ චේරගම පාරේ රේඛය.
- මෙයින් එක රේඛපලකදී රේඛකාසි ගෙව්වොත් එදවස තුලදී අනිකට රේඛකාසි ගෙව්මෙන් නිදහස්ය.
15. දඹුල්ල සහ ගාලේවෙල පාරේ රේඛය.
  16. නාලන්දේ පාලම.
  17. අම්පිටිය සහ ගුරුදෙනියේ පාරේ රේඛය.
  18. කොලොන්නගම පාරේ රේඛය.
  19. කිරිල්ලගස්කඩ පාරේ රේඛය.
  20. චේරගම්තොට තොටුපල.
  21. ඉඵක්මෝදර සහ කුන්ඩසාලේ තොටුපලවල්.
  22. ගම්බරස්තොට තොටුපල.
- මේ තොටුපලේ රේඛය විකිනීම මාතලේ කව්චේරියේදී කරනු ලැබේ.
23. ගම්පල සහ කඩුවන්නාවේ පාරේ රේඛය.
- මෙයින් එක රේඛපලකදී රේඛකාසි ගෙව්වොත් එදවස තුලදී අනිකට රේඛකාසි ගෙව්මෙන් නිදහස්ය.

ඇලන්සන් ඩේලි,  
ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ.

වර්ෂ 1896 ක්‍රි. අගෝස්තු මස 19 වෙනි දින මහනුවර කව්චේරියේදීය.

**S**PECIFICATION showing the allotments of land (including Crown Land) to be benefited by Siyambalagastenne-ela in Uda Dumbara; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 39.28.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.	Charge or Rate
				in perpetuity for Interest and Upkeep at Re. 1 per acre. Rs. c.
1	Dehigastenne	T. B. Rambukwelle, Ratemahatmaya	0 1 0	0 25
2	Do.	Udagedara Kalumenika	0 1 0	0 25
3	Do.	Asweddumegedara Mudalihami	0 1 0	0 25
4	Urugala	Urugalayale Puncheda	0 2 0	0 50
5	Do.	Urugalayale Bodiya	0 2 0	0 50
6	Do.	Andris Appu	0 2 0	0 50
7	Kowilamulla	Konagedara Ranhami	1 1 0	1 25
8	Do.	Konagedara Ukkumenika	0 3 0	0 75
9	Do.	Udage Rankira	0 1 0	0 25
10	Pitakotuwa	Horanakaragedara Kudaturaya	0 3 0	0 75
11	Bogahayata-aswedduma	Waduvidanella Muhandirama	0 3 0	0 75
12	Godapela	do.	1 0 0	1 0
13	Pinkumbura	Medamahanuwara Vihare	0 1 0	0 25
14	Bogahapitiyaliadda	Horanakaragedara Kuda Dureya	0 0 10	0 6
15	Bogahapitiya-aswedduma	Metideniya Vihare	0 1 0	0 25
16	Siyambalagastenna	Horanakaragedara Ukkuwa	0 2 0	0 50
17	Do.	Horanakaragedara Ukku	0 0 32	0 20
18	Godapela	Udagedara Dingiri Amma	0 1 0	0 25
19	Siyambalagaha-aswedduma	Manamalagedara Rankira	0 1 0	0 25
20	Do.	Horanakaragedara Ukkuwa	0 1 10	0 31
21	Siyambalagaha-aswedduma	Horanakaragedara Pulinguwa	0 0 20	0 13
22	Do.	Manannalegedara Ran Kira	0 2 0	0 50
32	Wedagedarawatia	Manacola Punchirala	1 2 0	1 50

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Charge or Rate	
			A.	R.	In perpetuity for Interest and Upkeep of Re. 1 per acre. Rs. c.	
24	Pitakotuwa	Asweddumegedara Ranhami	0	1	0	0 25
25	Gedarawatta	do.	0	2	0	0 50
26	Karandagollehena	do.	0	3	0	0 75
27	Do.	Pattiyagedara Kalumenika	0	3	0	0 75
28	Do.	do.	0	3	0	0 75
29	Elhenpitiya	Asweddumegedara Ranhami	0	2	0	0 50
30	Do.	Janis Henaya	0	1	0	0 25
31	Do.	Manannale Dingiriya	0	2	0	0 50
32	Do.	Manannale Medduma Dewaya	0	2	0	0 50
33	Do.	Manannale Binduwa	0	2	0	0 50
34	Do.	Manannale Rankira	0	0	20	0 13
35	Do.	Manannale Balaya	0	0	20	0 13
36	Do.	Dewahandiya Pulinguwa	1	1	0	1 25
37	Do.	Horanakaragedara Binduwa	0	3	0	0 75
38	Gederawatta	Manannale Rankira and Ukku	0	3	0	0 75
39	Gedarawatta	Asweddumale Appuwa	0	0	20	0 13
40	Do.	Manannale Rankira and Balaya	0	0	20	0 13
41	Migaha-aswedduma	Manannale Kaluwa	2	2	0	2 50
42	Karandawetiya	Motamure Muhandirama	1	1	0	1 25
43	Do.	Motamure Appu	1	1	0	1 25
44	Dewatagahahena	Manannale Medduwa	0	3	0	0 75
45	Do.	Manannale Dingiriya	0	3	0	0 75
46	Do.	Manannale Binduwa	0	3	0	0 75
47	Ambagahamullawatta	Manannale Rankira and Balaya	0	1	10	0 31
48	Udahenawatta	Udahenagedara PUNCHIRALA	0	2	0	0 50
49	Do.	Udahenagedara Ranhami	0	2	0	0 50
50	Do.	Udahenagedara Mudalihami	0	2	0	0 50
51	Do.	Udahenagedara Ukku Banda	0	2	0	0 50
52	Siyambalagastenna	Manannale Kaluwa	1	0	0	1 0
53	Do.	Udagedara Dingiri Appu	1	2	0	1 50
54	Do.	Udagedara Dingiri Amma	1	2	0	1 50
55	Nuwaratenna	T. B. Rambukwelle Ratemahatmeya	6	0	0	6 0
			39	1	2	39 28

NOTE.—No Survey. Acreage calculated at 1 amuman = 2 acres.

Kandy Kachcheri,  
August 20, 1896,

C. S. VAUGHAN,  
for President.

IT is hereby declared that Peraweli pattu of Demala hatpattu, Puttalam District, North-Western Province—bounded on the north by the limits of Kirimetiya and Rajavanni pattus, east by the limit of Karambe pattu, south by the limits of Pandita and Kumarapallam pattus, and on the west by the limit of Puttalam Rajakumara Wannu pattu—is an infected area, in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this day.

Puttalam Kacheheri, G. A. BAUMGARTNER,  
August 18, 1896. Assistant Government Agent.

IT is hereby declared that the villages called Pudur and Dulana in Medapattu of Tamankaduwa in the North-Central Province—bounded on the north by Onagama, south by Gallella, east by Mahaweli-ganga, west by Kanduruweli—are infected areas according to the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

EVAN M. BYRDE,  
Government Agent.

Anuradhapura Kacheheri,  
August 25, 1896.